

මධ්‍යම පලාත් සභාවේ පලාත් පාලන ආයතනයන්හි පෙර පාසල් පාලකා  
තනතුරු සඳහා වන බදවා ගැනීමේ හා උසස් කිරීමේ පරිපාලිය.

01. සම්බන්ධ වන ආයතන.

1.1 මධ්‍යම පලාතේ පලාත් පාලන කොමසාරිස්ගේ නිර්දේශය.

යොමු අංකය :CPC/CLG/1/9/2/පොදු

දිනය : 2019.03.12

1.2 මධ්‍යම පලාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම්ගේ නිර්දේශය.

යොමු අංකය :CPC/CMS/01/07/07

දිනය : 2019.03.25

1.3 කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්

යොමු අංකය :DMS/0027

දිනය : 2014.11.26

1.4 මධ්‍යම පලාත් ප්‍රධාන ලේකම්ගේ නිර්දේශය

යොමු අංකය :CPC/CS/2/3/S.M./CLG(II)

දිනය : 2019.06.26

1.5 ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ නිර්දේශය.

යොමු අංකය :NSCC/10/71/2/SR

දිනය : 2018.11.26

1.6 මධ්‍යම පලාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශය

යොමු අංකය :CPC/PSC/32/12/SOR

දිනය : 2019.09.30

1.7 මධ්‍යම පලාත් ගරු ආණ්ඩුකාරතුමාගේ අනුමැතිය

යොමු අංකය :

දිනය :

02. ව්‍යවස්ථාවේ නම

: මෙම සේවා ව්‍යවස්ථාව මධ්‍යම පලාත් රාජ්‍ය සේවයේ පලාත් පාලන ආයතනවල පෙර පාසල් පාලිකා තනතුරු සඳහා බදවා ගැනීමේ හා උසස් කිරීමේ පරිපාලිය ලෙස හඳුන්වනු ලැබේ.

03. ක්‍රියාත්මක වන දිනය

: මධ්‍යම පලාත් ගරු ආණ්ඩුකාරතුමා විසින් අනුමත කරනු ලබන දින සිට ක්‍රියාත්මක වේ.

04. පත්කිරීම් බලධාරයා

4.1 පත්කිරීම් බලධාරයා :

මධ්‍යම පලාතේ පලාත් පාලන කොමසාරිස්

4.2 තනතුර අයන් ආයතන/ආයතනය :

මධ්‍යම පලාතේ පලාත් පාලන ආයතන

4.3 තනතුර අයන් අමාත්‍යාංශය

:

මධ්‍යම පලාතේ පලාත් පාලන විෂයභාර අමාත්‍යාංශය

05. සේවා ගණය පිළිබඳ විස්තර

5.1 සේවා ගණය :

කළමනාකරණ සභකාර තාක්ෂණික නොවන බණ්ඩ 2

5.2 ගේණිය

III, II, I ගේණිය

ගරු ආණ්ඩුකාරතුමා විසින්  
2019-10-16 ..... දින  
අනුමත කරන ලදී.

ආණ්ඩුකාර උපකම්

### 5.3 පැවරෙන කාරය හාරය පිළිබඳ පොදු නිර්වචනය

: පෙර පාසල් දරුවන් සමාජානුයෝගීන් ගත කිරීම, දරුවන්ගේ පෙෂරුහය වර්ධනය, දැනුම කුසලතාවය, ආකල්ප වලින් පිරිපුන් දරුවන් බවට පත්කර නිර්මාණයීලි දරුවන් බිජි කිරීම සඳහා වන මූලික පදනම පෙර පාසල් මගින් ආරම්භ කිරීම, මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතන මගින් පවත්වාගෙන යනු ලබන පෙර පාසල් සංවිධානය උසස් මට්ටමකට ක්‍රියාත්මක කිරීම හා පාලනය කිරීම මෙම සේවා ගණයට පැවරේ. පත්වීම් බලධාරියා හා ආයතන ප්‍රධානියා විසින් තනතුරට අදාළව පැවරෙන කාරයයන් නිශ්චිත කොට දක්වනු ඇත.

### 5.4 කාරයයන් පැවරීම

: ග්‍රේනිගතව කාරයයන් පැවරීමක් සිදු නොකරන අතර මෙම සේවා ගණයට පැවරෙන කාරයයන් අතුරින් ඔනෑම කාරයයක් සේවයේ අවශ්‍යතාවය මත ජෞෂේයතාවය හා කුසලතාව පදනම් කොටගෙන ඔනෑම ග්‍රේනියක නිලධාරෙකුට දෙපාර්තමේන්තු ප්‍රධානියා විසින් පවරනු ලැබිය ගැනීමෙන් පැවරීමක් නිශ්චිත කොට දක්වනු ඇත.

06. තනතුරේ ස්වභාවය

: සේවීර හා විශ්‍රාම වැළැඳුව් සහිත වේ.

07. වැළැඳුව්

7.1 වැළැඳුව් කේත අංකය

: MN1 – 2016 (රා. පරි. වකුලේඛ අංක 03/2016 පරිදි)

7.2 වැළැඳුව් පරිමාණය

: රු. 27,140- 10×300-11×350-10×495-10×660- 45,540/-

7.3 ග්‍රේනි ක්‍රමයට අදාළ ආරම්භක වැළැඳුව් පියවර

:

ග්‍රේනිය	ආරම්භක වැළැඳුව් පියවර	වැළැඳුව් තලය
III	01	රු. 27,140/-
II	12	රු. 30,490/-
I	23	රු. 34,485/-

7.4 වැළැඳුව් ගෙවීම හා අනෙකුත් කරුණු රාජ්‍ය පරිපාලන වකුලේඛ අංක 03/2016 හි විධිවිධාන අනුව විය යුතුය.

- සටහන - නව බදවා ගැනීම් කළ යුත්තේ සේවක ගණයේ ආරම්භක ග්‍රේනිය වන III ග්‍රේනියේ ආරම්භක වැළැඳුව් පියවරට වේ.

ගරු ආණ්ඩුකාරතුමා විසින්

2019-10-16 ..... දින

අනුමත කරනු ලදී.

.....

ආණ්ඩුකාර ලේකම්

08. නිලධර ගණයට අයත් තනතුර/තනතුරු :

8.1 මධ්‍යම පළාත්, පළාත් පාලන ආයතන සඳහා දැනට අනුමත තනතුරු සංඛ්‍යාව

අනුමත තනතුරු නාම	තනතුර අනුමත ග්‍රේණි	අනුමත තනතුරු සංඛ්‍යාව
පෙර පාසල් පාලිකා	III , II , I	අග්‍රුණුම 01

8.2 ඒකාබද්ධ නිලධර සංඛ්‍යාව : ඒ ඒ පළාත් පාලන ආයතනයට අනුමත සේවක සංඛ්‍යාව වේ. ග්‍රේණිගත උසස් කිරීමේ කාර්යය සඳහා ඒ ඒ පළාත් පාලන ආයතනයට අනුමත සේවක සංඛ්‍යාව තුළ සේවා ගණයේ III, II, හා I ග්‍රේණි සියල්ල ඒකාබද්ධ සේවක සංඛ්‍යාවක් සේ සැලකේ.

09. බඳවා ගැනීමේ ක්‍රමය :

9.1 බඳවා ගන්නා ප්‍රතිගතය :

ඩාරාව	ප්‍රතිගතය
විවෘත	75%
සිමිත	25%
කුසලතා	අදාළ නොවේ

\* සටහන - කිසියම ඩාරාවකින් බඳවා ගැනීම සඳහා පූදුපූකම්ලන් අයදුම්කරුවන් ප්‍රමාණවත් නොවන අවස්ථාවකදී අනෙක් ඩාරාවෙන් පූදුපූකම් ලබන අයදුම්කරුවන්ගෙන් පුරුෂ්පාඩු සංඛ්‍යාව සම්පූර්ණ කරනු ලැබේ.

9.2 විවෘත බඳවා ගැනීම

9.2.1 බඳවා ගන්නා ග්‍රේණිය : III ග්‍රේණිය

9.2.2 පූදුපූකම් :

9.2.2.1 අධ්‍යාපන පූදුපූකම් : සිංහල/ දෙමළ/ ඉංග්‍රීසි භාෂාව, ගණිතය, සහ තවත් විෂයන් (02) දෙකකට සම්මාන සාමාර්ථයන් සහිතව එකවර විෂයන් (06) හයකින් අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සමත්ව තිබේ.

භා අධ්‍යාපන පොදු සහතික පත්‍ර (ශ්‍රී පෙරල) විභාගයේදී අවම වශයෙන් විෂයයන් එකක්වත් (01) (සාමාන්‍ය පොදු පරික්ෂණය සහ සාමාන්‍ය ඉංග්‍රීසි හැර ) සමත්වී තිබේ.

\* සටහන - එම විභාගයයන්හිදී විතුකර්මය, සංගිතය, නැටුම් යන සෞන්දර්යය විෂයයන්ගෙන් සමත්වීම විශේෂ පූදුපූකමක් වනු ඇත.

ගරු ආච්ජුතාරත්මා විසින්

.....2019-10-16..... දින

අනුමත තරුන ලදී.

ආච්ජුතාර දේශම්

#### 9.2.2.2 වෘත්තීය සුදුසුකම් :

පුරුව පාඨකාලා අධ්‍යාපනය පිළිබඳව විවෘත විශ්ව විද්‍යාලයේ බාහිර සේවා මණ්ඩලය මගින් නිකුත් කරන පුරුව පාසැල් අධ්‍යාපනය පිළිබඳ බිජ්‍යෙලෝමාව

හෝ

ලමා සංචාරක හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ලමා ලේකම් කාර්යාලය යටතේ ලියාපදිංචි කර ඇති ආයතන මගින් පිරිනමනු ලබන පෙර පාසල් ගුරු පුහුණු බිජ්‍යෙලෝමාව

හෝ

මධ්‍යම පලාත් සහාවේ මූල් ලමාවිය සංචාරක ඒකකය මගින් පිරිනමනු ලබන පෙර පාසල් ගුරු පුහුණු බිජ්‍යෙලෝමාව

හෝ

තෘතික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සහාවේ අනුමත ආයතන මගින් පිරිනමනු ලබන පෙර පාසල් ගුරු පුහුණු බිජ්‍යෙලෝමාව

\* සටහන - මෙම බිජ්‍යෙලෝමා පාඨමාලාවේ කාලසීමාව අවම වශයෙන් වසරක් හෝ ඊට වැඩිවිය යුතුය.

#### 9.2.2.3 කායික සුදුසුකම් :

සෑම අපේක්ෂකයෙකුම මධ්‍යම පලාත් සහාව තුළ ඕනෑම පුදේශයක සේවය කිරීමට හා තනතුරේ රාජකාරී ඉටුකිරීමට ප්‍රමාණවත් ගාරීක හා මානසික යෝග්‍යතාවයෙන් යුත්ත විය යුතු ය.

#### 9.2.2.4 වෙනත් සුදුසුකම් :

- ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු විය යුතුය.
- කාන්තා අයදුම්කරුවන් පමණක් අයදුම්කාල යුතුය.
- පුර්වාසන්න වසර 3ක කාලය තුළ මධ්‍යම පලාත් සහා බල පුදේශය තුළ ස්ථීර පදිංචි ඇති පුරවැසියෙකු විය යුතුය.
- අයදුම්කාරියන් විශිෂ්ට වරිතයකින් යුත්ත විය යුතුය.
- බදවා ගැනීම සඳහා අවශ්‍ය සියලු සුදුසුකම් අයදුම්පත් කැඳවීමේ නිවේදනයේ / ගැසට් පත්‍රයේ සඳහන් කරනු ලබන දිනට සෑම ආකාරයකින්ම සම්පුර්ණ කර තිබේ යුතුය.

#### 9.2.3 වයස :

##### 9.2.3.1 අවම සීමාව

අවුරුදු 18 නොඅඩු

ගරු ආණ්ඩුකාරතුමා විසින්  
2019-10-16 දින

අනුමත කරනු ලදී.

ආණ්ඩුකාර ලේකම්

##### 9.2.3.2 උපරිම සීමාව

අවුරුදු 30 ට නොවැඩී

**9.2.4. බදවා ගැනීමේ ක්‍රමය :** ලිඛිත තරඟ විභාගයක සහ ව්‍යුහගත සම්මුඛ පරික්ෂණයක ප්‍රතිඵල මත බදවා ගනු ලැබේ. ලිඛිත පරික්ෂණය සමත් අයදුම්කරුවන් ලබා ගත් මූල් ලකුණු වල ප්‍රමුඛතාවය අනුව බදවා ගැනීමට අපේක්ෂිත සංඛ්‍යාව මෙන් දෙගුණයක් ව්‍යුහගත සම්මුඛපරික්ෂණය සඳහා කැඳවනු ලැබේ. ලිඛිත විභාගය සමත් වී ව්‍යුහගත සම්මුඛ පරික්ෂණයට ඉදිරිපත් ව්‍යවන්ගේ ලිඛිත හා ව්‍යුහගත සම්මුඛ පරික්ෂණවල ලකුණු එකතුවෙහි ප්‍රමුඛතාවය අනුව බදවා ගැනීම සිදු කරනු ලැබේ.

**9.2.5. ලිඛිත විභාගය :**

**9.2.5.1 ලිඛිත විභාගය පවත්වන බලධාරයා :** මධ්‍යම පළාතේ පළාත් පාලන කොමසාරිස් විසින් හෝ පළාත් පාලන කොමසාරිස් විසින් බලය පවරනු ලබන රාජ්‍ය ආයතනයක් විසින් පවත්වනු ලබයි.

විෂයයන්	කාලය	උපරිම ලකුණු ප්‍රමාණය	සමත් ලකුණු ප්‍රමාණය	විෂය නිර්දේශය
සාමාන්‍ය දැනීම	පැය 01	100	40%	උපලේඛනය I හි සඳහන් වේ.
බුද්ධි පරික්ෂණය	පැය 01	100	40%	උපලේඛනය I හි සඳහන් වේ.

**9.2.6 ව්‍යුහගත සම්මුඛ පරික්ෂණය :** අපේක්ෂකයන්ගේ කුසලතාවය, පෞරුෂය හා වෘත්තීය හැකියාව පරික්ෂා කිරීම සඳහා පැවැත්වේ. මේ සඳහා උපරිම ලකුණු 25 ක් ලබා දෙන අතර ලබාගත් ලකුණු මත ඉහළම සුදුසුකම් ලබාගත් අපේක්ෂකයන් පවතින පුර්ජාවූ සඳහා බදවා ගනු ලැබේ. (ව්‍යුහගත සම්මුඛ පරික්ෂණයේ විෂය නිර්දේශය හා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය උපලේඛන II හි සඳහන් වේ.)

**9.2.7 ව්‍යුහගත සම්මුඛ පරික්ෂණ පවත්වන බලධාරයා :** මධ්‍යම පළාතේ පළාත් පාලන කොමසාරිස්

**9.2.8 අයදුම්පත් කැඳවීමේ ක්‍රමය :** මධ්‍යම පළාතේ පළාත් පාලන කොමසාරිස් විසින් රජයේ ගැසට් පත්‍ර යේ දැන්වීම් පලකිරීම මහින් හෝ ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීමක් පළ කිරීම මහින් අයදුම්පත් කැඳවනු ලැබේ.

**9.3 සිමිත බදවා ගැනීම**

**9.3.1 බදවා ගන්නා ග්‍රේනිය :** : III ග්‍රේනිය

**9.3.2 සුදුසුකම් :**

**9.3.2.1 අධ්‍යාපන සුදුසුකම් :** සිංහල/ දෙමළ/ ඉංග්‍රීසි හාඡාව, ගණිතය, සහ තවත් විෂයන් (02) දෙකකට සම්මාන සාමාර්ථියන් සහිතව එකවර විෂයන් (06) හයකින් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සමත්ව තිබේ.

ගරු ආච්‍යුත්‍යකාරකුමා විසින්

..... 2019-10-16 .....

දින  
අනුමත කරන ලදී.

.....

ආච්‍යුත්‍යකාර ලේකම්

**9.3.2.2 වෘත්තීය සුදුසුකම :** මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ ස්ථිර තනතුරක අවම වශයෙන් වසර පහක සතුවූදායක හා සත්‍ය සේවා කාලයක් සම්පූර්ණ කර තිබේ.

භා

පුරුව පාඨිගාලා අධ්‍යාපනය පිළිබඳව විශ්ව විද්‍යාලයේ බාහිර සේවා මණ්ඩලය මහින් නිකුත් කරන පුරුව පාසැල් අධ්‍යාපනය පිළිබඳ ගුරු පුහුණු සහතික පත්‍ර පාඨමාලාව සම්පූර්ණ කර තිබේ.

හෝ

ලමා සංචාරක හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ලමා ලේකම් කාර්යාලය යටතේ ලියාපදිංචි කර ඇති ආයතන මහින් පිරිනමනු ලබන පෙර පාසල් ගුරු පුහුණු සහතික පත්‍ර පාඨමාලාව

හෝ

මධ්‍යම පළාත් සභාවේ මුල් ලමාවිය සංචාරක ඒකකය මහින් පිරිනමනු ලබන පෙර පාසල් ගුරු පුහුණු සහතික පත්‍ර පාඨමාලාව

හෝ

තෘතික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමත ආයතන මහින් පිරිනමනු ලබන පෙර පාසල් ගුරු පුහුණු සහතික පත්‍ර පාඨමාලාව

\* සටහන - මෙම සහතික පත්‍ර පාඨමාලාවේ කාලසීමාව අවම වශයෙන් වසරක් විය යුතුය.

**9.3.3 වෙනත් සුදුසුකම් :** බදවා ගැනීම සඳහා අවශ්‍ය සියලු සුදුසුකම් අයදුම්පත් කැඳවීමේ නිවේදනයේ / ගැසට් පත්‍රයේ සඳහන් කරනු ලබන දිනට සෑම ආකාරයකින්ම සම්පූර්ණ කර තිබේය.

**9.3.4 වයස :**

**9.3.4.1 අවම සීමාව :** අවුරුදු 18 නොඅඩු

**9.3.4.2 උපරිම සීමාව :** දැනටමත් රජයේ සේවයේ නියුක්ත වන අය සඳහා උපරිම වයස් සීමාවක් අඛාල නොවේ.

**9.3.5 බදවා ගැනීමේ ක්‍රමය**

යරු ආණ්ඩුකාරුතාමා විසින්  
.....2019-10-16..... දින  
අනුමතිතු ජුදා  
ආණ්ඩුකාරුතාමා

: ලිඛිත තරග විභාගයක සහ ව්‍යුහගත සම්මුඛ පරික්ෂණයක ප්‍රතිඵල මත බදවා ගනු ලැබේ. ලිඛිත පරික්ෂණය සමන් අයදුම්කරුවන් ලබා ගන් මුළු ලකුණු වල ප්‍රමුඛතාවය අනුව බදවා ගැනීමට අපේක්ෂිත සංඛ්‍යාව මෙන් දෙගුණයක් ව්‍යුහගත සම්මුඛ පරික්ෂණය සඳහා කැඳවනු ලැබේ. ලිඛිත විභාගය සමන් ව්‍යුහගත සම්මුඛ පරික්ෂණය සමන් වූවන්ගේ ලිඛිත හා ව්‍යුහගත සම්මුඛ පරික්ෂණවල ලකුණු එකතුවෙහි ප්‍රමුඛතාවය අනුව බදවා ගැනීම සිදු කරනු ලැබේ.

### 9.3.6 ලිඛිත විභාගය

:

විෂයයන්	කාලය	උපරිම ලකුණු ප්‍රමාණය	සමත් ලකුණු ප්‍රමාණය	විෂය නිරද්‍යෝගය
වෘත්තීය දැනුම ආශ්‍රිත පරික්ෂණය	පැය 01	100	40%	උපලේඛනය III හි සඳහන් වේ.
බුද්ධි පරික්ෂණය	පැය 01	100	40%	උපලේඛනය III හි සඳහන් වේ.

9.3.6.1. ලිඛිත විභාගය පවත්වන බලධාරයා: මධ්‍යම පළාතේ පළාත් පාලන කොමිෂන් විසින් හෝ පළාත් පාලන කොමිෂන් විසින් බලය පවරනු ලබන රාජ්‍ය ආයතනයක් විසින් පවත්වනු ලබයි.

### 9.3.7 ව්‍යුහගත සම්මුඛ පරික්ෂණය

:අපේක්ෂකයන්ගේ කුසලතාවය, පොරුෂය හා වෘත්තීය තැකියාව පරික්ෂා කිරීම සඳහා උපරිම ලකුණු 25 ක් ලබා දෙන අතර ලබාගත් ලකුණු මත ඉහළ ම සුදුසුකම් ලබාගත් අපේක්ෂකයන් පවතින පුරුෂ්පාඩු සඳහා බදවා ගනු ලැබේ. (ව්‍යුහගත සම්මුඛ පරික්ෂණයේ විෂය නිරද්‍යෝග හා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය උපලේඛන II හි සඳහන් වේ.)

9.3.8 ව්‍යුහගත සම්මුඛ පරික්ෂණය පවත්වන බලධාරයා : මධ්‍යම පළාතේ පළාත් පාලන කොමිෂන්

### 9.3.9 අයදුම්පත් කැඳවීමේ ක්‍රමය

: මධ්‍යම පළාතේ පළාත් පාලන කොමිෂන් විසින් මධ්‍යම පළාත් සහාවේ සියලුම රාජ්‍ය ආයතන වෙත යටතු ලබන අභ්‍යන්තර නිවේදනයක් මගින් අයදුම්පත් කැඳවනු ලැබේ.

## 10. කාර්යක්ෂමතා කඩුම් විභාගය

10.1

ක්‍රමනා කාර්යක්ෂමතා කඩුම් ද යන වග	කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය සමත්විය යුත්තේ කොපමණ වසර ගණනාකාට පෙරදී	කාර්යක්ෂමතා කඩුම් ස්වභාවය	විෂය නිරද්‍යෝගය
පලමු කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය ( III වන ග්‍රේනියට අදාළ)	තනතුරට පත්වී වසර 3ක් ගතවීමට පෙර	ලිඛිත පරික්ෂණය	උපලේඛන IV හි සඳහන් වේ.
දෙවන කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය ( II වන ග්‍රේනියට අදාළ)	II වන ග්‍රේනියට උසස්වීම් ලැබ වසර 3ක් ගතවීමට පෙර	ලිඛිත පරික්ෂණය	උපලේඛන V හි සඳහන් වේ.
තුන්වන කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය ( I වන ග්‍රේනියට අදාළ)	I වන ග්‍රේනියට උසස්වීම් ලැබ විසරුවු පරික්ෂණය ..... 2019 - 10 - 16 .. දින	ලිඛිත පරික්ෂණය	උපලේඛන VI හි සඳහන් වේ.

10.2 කාර්යක්ෂමතා කඩුම් පවත්වනු ලබන්නේ කොමිෂන් කාලයකට වරක්ද

වසරකට දෙවරක්

10.3 කාර්යක්ෂමතා කඩුම් වලට අදාළ පරික්ෂණ පවත්වනු ලබන බලධරයන් කවුරුන්ද :

මධ්‍යම පළාතේ පළාත් පාලන කොමසාරිස් විසින් හෝ පළාත් පාලන කොමසාරිස් විසින් බලය පවත්වනු ලබන රාජ්‍ය ආයතනයක් විසින් පවත්වනු ලබයි.

11. හාජා ප්‍රවීණතාව :

හාජාව	ලබාගත යුතු ප්‍රවීණතාවය
රාජ්‍ය හාජාව	රාජ්‍ය හාජාවක් නොවන හාජා මාධ්‍යයකින් සේවයට බැඳුනු නිලධරයන් විසින් නියමිත රාජ්‍ය හාජා ප්‍රවීණතාව පරිවාස කාලය තුළදී ලබා ගතයුතුය.
අනෙක් රාජ්‍ය හාජාව	2014.03.12 දිනැති රාජ්‍ය පරිපාලන වකුලේල අංක 01/2014 හා ඊට අනුශාංගික වකුලේල විධිවිධාන අනුව අදාළ මට්ටමේ ප්‍රවීණතාවය ලබා ගත යුතුය.

12. ගෞණි උසස් කිරීම :

12.1 III වන ගෞණියේ සිට II ගෞණියට උසස් කිරීම.

12.1.1 සාමාන්‍ය කාර්ය සාධනය අනුව

12.1.1.1 සපුරාලිය යුතු සුදුසුකම් :

I. පත්වීම ස්ථීර කර තිබීම.

II. සේවා ගණයේ III වන ගෞණියේ අවම වශයෙන් වසර දහයක (10) සක්‍රීය හා සතුවූදායක කාලයක් සම්පූර්ණ කර තිබීම හා වැටුප් වර්ධක දහය (10) ක් උපයාගෙන තිබීම.

III. අනුමත කාර්ය සාධන ඇගයිමේ පරිපාලිය අනුව උසස්වීමේ දිනට පෙරානුව වූ වසර දහය (10)ක් තුළ සතුවූදායක මට්ටමේ හෝ ඊට ඉහළ කාර්ය සාධනයක් පෙන්වුම් කර තිබීම.

IV. උසස්වීමේ දිනට පුර්වාසන්නතම වසර පහ (5) තුළ සතුවූදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම.

V. අදාළ මට්ටමේ අනෙක් රාජ්‍ය හාජා ප්‍රවීණතාව ලබාගෙන තිබීම.

VI. අදාළ කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය නියමිත දිනට සමත්වී තිබීම.

ගරු ආණ්ඩුකාරතුමා විසින්

.....2019-10-16.....දින  
අනුමත කරන ලදී.

අණ්ඩුකාරතුමා ගල්කම්

### 12.1.1.2 උසස් කිරීමේ ක්‍රමය

: සුදුසුකම් සම්පූර්ණ කරන නිලධාරීනියන් II ගේනියට උසස් කිරීම සඳහා උසස් කිරීමේ බලධාරයා වෙත අදාළ නිලධාරීනිය විසින් නියමිත අකෘති පත්‍රය අනුව (ඇමුණුම 02) ඉල්ලීමක් කරනු ලැබූ විට , උසස් කිරීමේ බලධාරයා විසින් සුදුසුකම් පරික්ෂා කිරීමෙන් අනතුරුව සුදුසුකම් ලබන දින සිට ක්‍රියාත්මක වන පරිදි II ගේනියට උසස් කරනු ලැබේ.

## 12.2 II වන ගේනියේ සිට I ගේනියට උසස් කිරීම :

### 12.2.1 සාමාන්‍ය කාර්ය සාධනය අනුව

#### 12.2.1.1 සපුරාලිය යුතු සුදුසුකම්

:

- I. සේවා ගණයේ II වන ගේනියේ අවම වගයෙන් වසර දහයක (10) සත්‍රීය හා සතුවුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම හා වැළැඳුව වර්ධක දහය (10) ක් උපයාගෙන තිබීම.
- II. අනුමත කාර්ය සාධන ඇගයීමේ පරිපාලිය අනුව උසස්වීමේ දිනට පෙරානුව වූ වසර දහය (10)ක් තුළ සතුවුදායක මට්ටමේ හෝ ඊට ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කර තිබීම.
- III. උසස්වීමේ දිනට පුරවාසන්නතම වසර පහ (5) තුළ සතුවුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම.
- IV. අදාළ කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය නියමිත දිනට සමන්වී තිබීම.

### 12.1.1.2 උසස් කිරීමේ ක්‍රමය

: සුදුසුකම් සම්පූර්ණ කරන නිලධාරීනියන් I ගේනියට උසස් කිරීම සඳහා උසස් කිරීමේ බලධාරයා වෙත අදාළ නිලධාරීනිය විසින් නියමිත අකෘති පත්‍රය අනුව (ඇමුණුම 02) ඉල්ලීමක් කරනු ලැබූ විට , උසස් කිරීමේ බලධාරයා විසින් සුදුසුකම් පරික්ෂා කිරීමෙන් අනතුරුව සුදුසුකම් ලබන දින සිට ක්‍රියාත්මක වන පරිදි I ගේනියට උසස් කරනු ලැබේ.

**ගරු ආණ්ඩුකාරනුමා විසින්**

..... 2019-10-16 .....

..... දින

අනුමත කරන ලදී.

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

.....

II. සිමිත තරහ විභාගයේ ප්‍රතිඵල මත සේවයේ III ශේෂීයට බද්ධාගන්නා ලද නිලධාරීනියන් වසරක වැඩ බැලීමේ කාලයකට යටත්ව පත්කරනු ලබන අතර ඇය වැඩබැලීමේ කාලය තුළ සිය වැඩ, පැමිණීම හා හැසිරීම සතුවූයක අන්දමින් පවත්වාගෙන ගොස් නිලධාරී නම් වැඩබැලීමේ කාලය අවසානයේ සේවය ස්ථීර කරනු ලැබේ. එසේ වුවද සිමිත පදනම මත බද්ධාගන්නා නිලධාරීනියන්ද තනතුරට පත් වූ දින සිට වසර තුනක් ගතවීමට පෙර කාර්යක්ෂමතා කඩුම සමත්විය යුතුය.

#### 14. ආයතන සංග්‍රහයේ අර්ථ නිරූපන වලට පරිඛාහිර වන්නා වූ අර්ථ නිරූපන

- 14.1 “ගරු ආණ්ඩුකාරතුමා” යනුවෙන් අදහස් කරනුයේ මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාරතුමා/ තුමිය වේ.
- 14.2 “දෙපාර්තමේන්තු ප්‍රධානීය” යනුවෙන් අදහස් කරනුයේ මධ්‍යම පළාත්, පළාත් පාලන දෙපාර්තමේන්තුවේ පළාත් පාලන කොමසාරිස් වේ.
- 14.3 “ගැසට් පත්‍රය” යනුවෙන් අදහස් කරනුයේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ගැසට් පත්‍රය වේ.
- 14.4 “බද්ධා ගැනීමේ පරිපාටිය” යනුවෙන් අදහස් කරනුයේ මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ පළාත් පාලන ආයතන වල පෙර පාසල් පාලිකා තනතුර සඳහා බද්ධා ගැනීමේ පරිපාටිය වේ.
- 14.5 “ත්‍රියාත්මක වන දිනය” යනුවෙන් අදහස් කරනුයේ මෙම බද්ධා ගැනීමේ පරිපාටිය ත්‍රියාත්මක විම ආරම්භ වන දිනය වේ.
- 14.6 “සතුවූයක සේවා කාලය” යනු රජයේ නිලධාරයෙකු විසින් කාර්යක්ෂමව හා අනෙකු රාජකාරී ඉටු කිරීම මහින්ද, සමත්විය යුතුව තිබු කාර්යක්ෂමතා කඩුම නියමිත දිනට සමත්වීම මහින්ද, ස්ථීර කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කිරීම මහින්ද, එම කාලය තුළදී උපයාගත යුතුව තිබු සියලුම වැටුප් වර්ධක උපයාගෙන ඇත්තා වූ සහ ඔහු/ඇය විසින් දැඩිවම් ලැබිය යුතු වරදක් සිදු නොකරන ලද්දා වූ කාල සීමාවක් වන්නේය.
- 14.7 “සක්‍රීය සේවා කාලය” යනු ස්වකීය තනතුරට අදාළ වැටුප් ලබමින් සතා වශයෙන්ම රාජකාරීයෙහි යෙදී සිටී සේවා කාලය වේ. රජයෙන් අනුමත ප්‍රස්ථ නිවාඩු හැර අනෙකුත් සියලුම වැටුප් රහිත නිවාඩු කාල පරිවිෂේෂයන් සක්‍රීය සේවා කාලය සඳහා ගණනය කරනු නොලබන්නේය.

#### 15. ශේෂී ක්‍රමයට අන්තර්ග්‍රහණය කිරීම :

- 15.1 පොදු කරුණු :

- I. මෙම බද්ධා ගැනීමේ පරිපාටිය ත්‍රියාත්මක වන දිනට මධ්‍යම පළාත් පෙර පාසල් පාලිකා තනතුරෙහි සේවයේ යෙදී සිටීන්නන්ට පමණක් අදාළ වේ. නියමිත දිනට රාජ්‍ය පරිපාලන වත්තලේ අංක 3/2016 හා ඊට ආනුශාංගික වත්තලේ මහින් ලබාදී ඇති MN-1-2016 වැටුප් පරිමාණය යටතේ වැටුප් ලබන පෙර පාසල් පාලිකාවන් සියලුදෙනාම ආයතන සංග්‍රහයේ VII වන පරිවිෂේෂයේ 04 වගන්තියේ විධිවිධානවලට යටත්ව පහත සඳහන් පරිදි අන්තර්ග්‍රහණය කරනු ලැබේ.

ගරු ආණ්ඩුකාරතුමා විසින්

2019 - 10 - 16

අනුමත තුරුත ලදී

අන්තර්ග්‍රහණ ලේකම්

II. සේවා කාලය ගණන්ගතු ලබන්නේ ඒ ඒ තනතුරට පත් කරන ලද දිනය පදනම් කර ගෙනය. කෙසේ වුවද අන්තර්ගහණය හේතුවෙන් අදාළ තැනැත්තාගේ වැටුප් වර්ධක දිනයෙහි වෙනසක් සිදු නොවිය යුතු අතර එම දිනය අන්තර්ගහණයට පෙර පැවති වැටුප් වර්ධකය දිනය වශයෙන් නොවෙනස්ව ක්‍රියාත්මක විය යුතුය.

## 15.2 ක්‍රමවේදය :

### (I) III ග්‍රේණිය :

(අ) MN-1-2016 වැටුප් පරිමාණය යටතේ III ග්‍රේණියට අදාළ වැටුප් නියම කර ඇති තනතුරක හෝ ග්‍රේණියක යටත් පිරිසේයින් අවුරුදු දහයක (10) කාලයක් සම්පූර්ණ කර නැති පෙර පාසල් පාලිකාවන්,

(ආ) MN-1-2016 වැටුප් පරිමාණය යටතේ III ග්‍රේණියට අදාළ වැටුප් නියම කර ඇති තනතුරක හෝ ග්‍රේණියක යටත් පිරිසේයින් අවුරුදු දහයක (10) කාලයක් සම්පූර්ණ වුවද පළමු කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණයෙන් සමත් වී නොමැති පෙර පාසල් පාලිකාවන්,

III ග්‍රේණියට අන්තර්ගහණය කරනු ලැබේ.

### (II) II ග්‍රේණිය :

(අ) MN-1-2016 වැටුප් පරිමාණය යටතේ III ග්‍රේණියට අදාළ වැටුප් නියම කර ඇති තනතුරක හෝ ග්‍රේණියක යටත් පිරිසේයින් අවුරුදු දහයක (10) නොඅඩු හා විස්සකට (20) නොවැඩි සේවා කාලයක් සම්පූර්ණ කර ඇති එමත්ම අදාළ කාලය තුළ වැටුප් වර්ධක සියල්ල උපයාගෙන ඇති හා නව පරිපාලිය ක්‍රියාත්මක විමට පෙර ක්‍රියාත්මකව පැවති බදවා ගැනීමේ පරිපාලිය අනුව අනෙකුත් අවශ්‍යතා සපුරා ඇති පෙර පාසල් පාලිකාවන්,

(ආ) MN-1-2016 වැටුප් පරිමාණය යටතේ II ග්‍රේණියට අදාළ වැටුප් නියම කර ඇති තනතුරක හෝ ග්‍රේණියක යටත් පිරිසේයින් අවුරුදු දහයක (10) කාලයක් සම්පූර්ණ වුවද දෙවන කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණයෙන් සමත් වී නොමැති පෙර පාසල් පාලිකාවන් ,

(ඇ) MN-1-2016 වැටුප් පරිමාණය යටතේ II ග්‍රේණියට අදාළ වැටුප් නියම කර ඇති තනතුරක හෝ ග්‍රේණියක යටත් පිරිසේයින් අවුරුදු දහයක (10) කාලයක් සම්පූර්ණ කර නොමැති පෙර පාසල් පාලිකාවන්,

II ග්‍රේණියට අන්තර්ගහණය කරනු ලැබේ.

### (III) I ග්‍රේණිය :

(අ) MN-1-2016 වැටුප් පරිමාණය යටතේ III ග්‍රේණියට අදාළ වැටුප් නියම කර ඇති තනතුරක හෝ ග්‍රේණියක යටත් පිරිසේයින් අවුරුදු විස්සක (20) නොඅඩු සේවා කාලයක් සම්පූර්ණ කර ඇති එමත්ම අදාළ කාලය තුළ වැටුප් වර්ධක සියල්ල උපයාගෙන ඇති හා නව පරිපාලිය ක්‍රියාත්මක විමට පෙර ක්‍රියාත්මකව පැවති බදවා ගැනීමේ පරිපාලිය අනුව අනෙකුත් අවශ්‍යතා සපුරා ඇති පෙර පාසල් පාලිකාවන්,

...../.....දින  
අනුමුද කරන ලදී.  
අභ්‍යන්තර ලේකම්

(ආ) MN-1-2016 වැටුප් පරිමාණය යටතේ II ග්‍රේනීයට අදාළ වැටුප් නියම කර ඇති තනතුරක හෝ ග්‍රේනීයක යටත් පිරිසේයින් අවුරුදු දහයකට (10) නොඅඩු හා විස්සකට (20) නොවැඩි සේවා කාලයක් සම්පූර්ණ කර ඇති එමෙන්ම අදාළ කාලය තුළ වැටුප් වර්ධක සියල්ල උපයාගෙන ඇති හා නව පරිපාලිය ක්‍රියාත්මක වීමට පෙර ක්‍රියාත්මකව පැවති බදවා ගැනීමේ පරිපාලිය අනුව අනෙකුත් අවශ්‍යතා සපුරා ඇති පෙර පාසල් පාලිකාවන්,

(ඇ) MN-1-2016 වැටුප් පරිමානය යටතේ I ග්‍රේනීයට අදාළ වැටුප් නියම කර ඇති තනතුරක හෝ ග්‍රේනීයක සේවය කරන පෙර පාසල් පාලිකාවන්,

I ග්‍රේතියට අන්තර්ග්‍රහණය කරනු ලැබේ.

## 16. අන්තරකාලීන විධිවිධාන.

16.1 අන්තරුග්‍රහණ ක්‍රියාවලිය යටතේ මෙම සේවයට අන්තරුග්‍රහණය වන නිලධාරීන් සඳහා මෙම ව්‍යවස්ථාවේ සඳහන් කාර්යක්ෂමතා කඩුම් සහ අනෙකුත් අවශ්‍යතා සපුරාගත යුතුය. කෙසේ වෙතත් අන්තරුග්‍රහණයට පෙර එම නිලධාරීන් සඳහා අනුමත බද්‍වා ගැනීමේ පරිපාටියේ සඳහන් කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණයෙන් සමන්ව ඇත්තම් මෙම ව්‍යවස්ථාව යටතේ අදාළ කාර්යක්ෂමතා කඩුමෙන් සමන්වීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කෙරේ.

16.2 මෙම පටිපාටිය අනුමත වන දිනට පළාත් පාලන දෙපාර්තමේන්තුව යටතේ ප්‍රාථමික ග්‍රේණිය ශිල්පීය නොවන, ප්‍රාථමික ග්‍රේණිය අර්ධ ශිල්පීය සහ ප්‍රාථමික ග්‍රේණිය ශිල්පීය සේවා බාණ්ඩයන්ට අදාළව ස්ථීර පත්වීම් ලබා ඇති එහෙන් පෙර පාසල් පාලිකා තනතුරුවල සේවයේ යොදවා ඇති සේවක මහත්මීන් මෙම පටිපාටිය ක්‍රියාත්මක වන දින සිට පෙර පාසල් පාලිකා III ග්‍රේණියට පත් කරනු ලැබේ.

පෙර පාසල් පාලිකා තනතුරුවලට අදාළ සේවය සඳහා යොදා ගත්තේද යන්න සහාවේ නාගරික කොමිෂන් හෝ ලේකම් වෙතින් ගෙන්වා ගනු ලබන වාර්තාවක් මගින් සනාථ කර ගනු ලැබේ. එලෙස පත්කරනු ලබන III ග්‍රේනියේ පෙර පාසල් පාලිකාවන් වසර තුනක් ඇතුළත මෙම පටිපාටියේ 9.3.2.2. හි සඳහන් වෘත්තීය සුදුසුකම සම්පූර්ණ කරගත යුතු වේ. එසේම වෘත්තීය සුදුසුකම සපුරා ගැනීමට අපාහාසන් වුවහොත් වසර තුන (03) අවසානයේ පෙර දැරු තනතුරට පෙරලා යවතු ලැබේ.

ඉහත අන්තර්කාලීන විධිවිධාන එක් වරකට පමණක් සීමා වන පරිදි අදාළ කර ගන යුතුය.

17. සැම පත්වීමක් සම්බන්ධයෙන්ම ආයතන සංග්‍රහයේ විධිවිධාන, මුදල් රෙගුලාසි, මධ්‍යම පළාත් මූල්‍ය රිති හා පළාත් සහ රජය හා /හෝ පළාත් සභාව විසින් කළට පනවනු ලබන නීතිරිති හා /හෝ රෙගුලාසි අදාළ වේ.

18. මෙම බඳවා ගැනීමේ පරිපාලයෙහි විධිවිධාන සලසා නොමැති යම් කරුණක් වෙතොත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය, මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාරනුමා විමසා ගනු ලැබේ..

19. මෙම ව්‍යවස්ථාව බලාත්මක වන දින සිට සේවයට අදාළව මෙතෙක් පැවතී සියලු ව්‍යවස්ථා හා බඳවා ගැනීම හා උසස් කිරීමේ පටිපාටි , ඒවා අනුව ගන්නා ලද ක්‍රියාමාර්ගයන්ට අගතියක් තොවන පරිදි අවලංගු කරනු ලබයි.

20. මෙම බඳවා ගැනීමේ පරිපාලියෙහි සිංහල, දෙමළ, ඉංග්‍රීසි පිටපත්වල කරුණු අතර යම් අනුකූලතාවයක් ගරු නොකළාම් ව්‍යවහාර් සිංහල පිටපතෙහි අර්ථය බලාත්මක වේ.

ବ୍ୟାଙ୍ଗ ଆଣ୍ଟିକ୍ ପ୍ରତିଷ୍ଠାନ, ଯ  
୨୦୧୫ - ୧୮ - ୦୩

.....-10-16  
..... ଦେଖ

ආත්මකාර ලේකම්

01. විභාගයේ නම

: මධ්‍යම පළාත් සභාවේ පළාත් පාලන ආයතනයන්හි පෙර පාසල් පාලිකා තනතුර සඳහා බඳවා ගැනීමේ විවෘත තරග විභාගය

02. විභාගය පිළිබඳ විස්තර

: මෙම විභාගය ප්‍රශ්න පත්‍ර 02 කින් සමන්විතය වේ. සම්පූර්ණ විභාගය සමන්වීම සඳහා විෂයන් දෙකම සමන්විය යුතුය.

ප්‍රශ්න පත්‍රය	කාලය	මුළු ලකුණු	සමන්විතය
01. සාමාන්‍ය දැනීම	පැය 01	100	40%
02. බුද්ධ පරික්ෂණය	පැය 01	100	40%

03. විභාගය පවත්වනු ලබන බලධාරයා

: මධ්‍යම පළාතේ පළාත් පාලන කොමසාරිස් විසින් හෝ පළාත් පාලන කොමසාරිස් විසින් බලය පවත්වනු ලබයි. රාජ්‍ය ආයතනයක් විසින් පවත්වනු ලබයි.

04. විභාගය සඳහා විෂය නිර්දේශය

:

විෂයයන්	විෂය නිර්දේශය	උපරිම ලකුණු ප්‍රමාණය	සමන්විතය	කාලය
සාමාන්‍ය දැනීම	දේශීය හා විදේශීය වශයෙන් වැදගත් වන කාලීන සිද්ධීන් පිළිබඳ අපේක්ෂකයින්ගේ දැනුම මැනීමට සකස් වන විෂයාත්මක ප්‍රශ්න පත්‍රයකි.	100	40%	පැය 01
බුද්ධ පරික්ෂණය	අපේක්ෂකයින්ගේ තරකාතුකුල ගක්තිය විශ්ලේෂණය හා සංස්ක්‍රීත හැකියාව, ඉක්මන් හා නිවැරදි නිරණ ගැනීමේ හැකියාව මැනෙන පරිදි සකස්වන විෂයාත්මක ප්‍රශ්න පත්‍රයකි.	100	40%	පැය 01

රෝ ආණ්ඩුකාරණමා විසින්

2019-10-16 දින

අනුමත කරන ලදී.

ආණ්ඩුකාර මේතාම්

01. ව්‍යුහගත සම්මුඛ පරික්ෂණයේ නම : මධ්‍යම පළාත් සහාවේ පළාත් පාලන ආයතනයන්හි පෙර පාසල් පාලිකා තනතුර සඳහා බදවා ගැනීමේ විවෘත/ සිමිත ව්‍යුහගත සම්මුඛ පරික්ෂණය
02. ව්‍යුහගත පරික්ෂණය පවත්වනු ලබන බලධාරයා : මධ්‍යම පළාත් සහාවේ රාජ්‍ය සේවා කොමිෂන් සහාවේ අනුමැතිය මත මධ්‍යම පළාතේ පළාත් පාලන කොමසාරිස් විසින් පත්කරන ලද පරික්ෂණ මණ්ඩලයක් විසින් පවත්වනු ලබයි.
03. ව්‍යුහගත සම්මුඛ පරික්ෂණය සඳහා විෂය නිර්දේශය :

විෂය	විෂය නිර්දේශය	උපරිම ලකුණු ප්‍රමාණය
නරතනය	දෙන ලද මාත්‍යකාවක් යටතේ රෝගනයක් ඉදිරිපත් කිරීම (කාලය වි.05)	5
ගායනය	දෙන ලද මාත්‍යකාවක් යටතේ ගායනයක් ඉදිරිපත් කිරීම- ජන කවී, විරිදු, ලමා හිත (කාලය වි.03)	5
වාදනය	සපයා ඇති වාද්‍ය හාණ්ඩයක් වාදනය කිරීම - රබන, බවනලාව, ගැට බෙරය, සර්පිනාව, වයලිනය	5
විතු කළාව	දෙන ලද මාත්‍යකාවකට අනුව විතුයක් ඇදීම.	5
නිර්මාණයීලිත්වය (අත්කම් නිර්මාණය)	දෙන ලද අමුදව්‍ය හාවිතයට ගෙන අත්කම් නිර්මාණයක් කිරීම.	5

ගරු ආච්ච්‍යකාරුනුමා විසින්

..... දින  
අනුමත කුරුන ලදී.  
ආච්ච්‍යකාර ලේකම්

01. විභාගයේ නම

: මධ්‍යම පළාත් සභාවේ පළාත් පාලන ආයතනයන්හි පෙර පාසල් පාලිකා තනතුර සඳහා බදවා ගැනීමේ සීමිත තරඟ විභාගය

02. විභාගය පිළිබඳ විස්තර

: මෙම විභාගය ප්‍රශ්න පත්‍ර 02 කින් සමන්විතය වේ. සම්පූර්ණ විභාගය සමන්විම සඳහා විෂයයන් දෙකම සමන් විය යුතුය.

ප්‍රශ්න පත්‍රය	කාලය	මුළු ලකුණු	සමන් ලකුණු
01. වෘත්තීය දැනුම ආග්‍රිත පරික්ෂණය	පැය 01	100	40%
03. බුද්ධි පරික්ෂණය	පැය 01	100	40%

03. විභාගය පවත්වනු ලබන බලධාරයා

: මධ්‍යම පළාතේ පළාත් පාලන කොමසාරිස් විසින් හෝ පළාත් පාලන කොමසාරිස් විසින් බලය පවරනු ලබන රාජ්‍ය ආයතනයක් විසින් පවත්වනු ලබයි.

04. විභාගය සඳහා විෂය නිර්දේශය

විෂයයන්	විෂය නිර්දේශය	උපරිම ලකුණු ප්‍රමාණය	සමන් ලකුණු ප්‍රමාණය	කාලය
වෘත්තීය දැනුම ආග්‍රිත පරික්ෂණය	පූර්ව ලමාවිය සංවර්ධනය පිළිබඳ දැනුම මැනීමට සකස් වන වෘත්තීය දැනුම ආග්‍රිත ප්‍රශ්න පත්‍රයකි.	100	40%	පැය 01
බුද්ධි පරික්ෂණය	අපේක්ෂකයින්ගේ තර්කානුකුල ගක්තිය විශ්ලේෂණ හා සංස්ලේෂණ හැකියාව, ඉක්මන් හා නිවැරදි තීරණ ගැනීමේ හැකියාව මැනෙන පරිදි සකස්වන විෂයානුබද්ධ ප්‍රශ්න පත්‍රයකි.	100	40%	පැය 01

ගරු ආච්‍යුත්‍යකාරතුමා විසින්

2019-10-16 ..... දින

අනුමත කරන ලදී.

ආච්‍යුත්‍යකාර මෙහෙම

01. විභාගයේ නම : මධ්‍යම පළාත් සභාවේ පළාත් පාලන ආයතනයන්හි පෙර පාසල් පාලිකා තනතුර සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය

02. විභාගය පිළිබඳ විස්තර : මෙම විභාගය ප්‍රශ්න පත්‍ර 02 කින් සමන්විත වේ.

ප්‍රශ්න පත්‍රය	කාලය	මුළු ලකුණු	සමන් ලකුණු
01. සාමාන්‍ය පරිපාලනය	පැය 02	100	40%
02. පළාත් මූල්‍ය රිති	පැය 1 ½	100	40%

03. විභාගය පවත්වනු ලබන බලධාරයා : මධ්‍යම පළාතේ පළාත් පාලන කොමිෂන් විසින් හෝ පළාත් පාලන කොමිෂන් විසින් බලය පවරනු ලබන රාජ්‍ය ආයතනයක් විසින් පවත්වනු ලබයි.

04. විභාගය වසරකට දෙවරක් පවත්වනු ලැබේ.

05. අදාළ සේවයට ඇතුළත්වීම සඳහා වූ විභාගයට පෙනී සිටි භාෂා මාධ්‍ය හෝ රාජ්‍ය භාෂාවකින් නිලධාරීන් විසින් ප්‍රශ්න පත්‍ර දෙකටම පිළිතුරු සැපයිය යුතුවේ. තරහ විභාගයක් තොමැතිව සේවයට බැඳුණු නිලධාරයන් තමන් අධ්‍යාපනය ලැබූ භාෂා මාධ්‍යයෙන් හෝ රාජ්‍ය භාෂාවකින් හෝ ප්‍රශ්න පත්‍ර දෙකට පිළිතුරු සැපයිය යුතුවේ.

06. නිලධාරයන්ට තම කැමැත්ත පරිදි එක් එක් විෂය සඳහා වෙන වෙනම වාරවලදී විභාගයට පෙනී සිටිය හැකිවේ. එනෙකුද වූවත් සාමාර්ථය සඳහා එක් එක් විෂයට නියමිත මුළු ලකුණු වලින් අවම වගයෙන් සියයට හතලිහක් (40%) ලබාගත යුතුවේ.

07. විභාගය සඳහා විෂය නිර්දේශය :

ප්‍රශ්න පත්‍රයේ නම	විෂය නිර්දේශය
01. සාමාන්‍ය පරිපාලනය	<ul style="list-style-type: none"> <li>ආයතන සංග්‍රහයේ I කාණ්ඩයේ II, III, VII, XII, XIV, පරිවිශේද ආයතන සංග්‍රහයේ II කාණ්ඩයේ, XLVII</li> <li>1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ I කොටස</li> <li>255 වන අධිකාරිය වන නගර සභා ආභාපනතේ I කොටස</li> <li>252 වන අධිකාරිය වන මහා නගර සභා ආභාපනතේ I, II සහ III කොටස්</li> </ul>
02. පළාත් මූල්‍ය රිති	මධ්‍යම පළාත් මූල්‍ය රිති I පරිවිශේදය- මු.රි. 1 සිට 10 දක්වා, II පරිවිශේදය මු.රි. 51 සිට 62 දක්වා

ගරු ආණ්ඩුකාරතුමා විසින්

..... 2019-10-16 ..... දින  
අනුමත සාරුන්ලදී.  
..... ප්‍රධාන මෙළේකම්

01. විභාගයේ නම : මධ්‍යම පළාත් සභාවේ පළාත් පාලන ආයතනයන්හි පෙර පාසල් පාලිකා තනතුර සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩුම පරික්ෂණය

02. විභාගය පිළිබඳ විස්තර : මෙම විභාගය ප්‍රශ්න පත්‍ර 02 කින් සමන්විත වේ.

ප්‍රශ්න පත්‍රය	කාලය	මුළු ලකුණු	සමත් ලකුණු
01. සාමාන්‍ය පරිපාලනය	පැය 02	100	40%
02. පළාත් මූල්‍ය රිති	පැය 11/2	100	40%

03. විභාගය පවත්වනු ලබන බලධාරයා : මධ්‍යම පළාතේ පළාත් පාලන කොමසාරිස් විසින් හෝ පළාත් පාලන කොමසාරිස් විසින් බලය පවත්වනු ලබන රාජ්‍ය ආයතනයක් විසින් පවත්වනු ලබයි.

04. විභාගය වසරකට දෙවරක් පවත්වනු ලැබේ.

05. අදාළ සේවයට ඇතුළත්වීම සඳහා වූ විභාගයට පෙනී සිටි භාෂා මාධ්‍යයෙන් හෝ රාජ්‍ය භාෂාවකින් නිලධාරීන් විසින් ප්‍රශ්න පත්‍ර දෙකකට පිළිතුරු සැපයිය යුතුවේ. තරග විභාගයක් තොමැතිව සේවයට බැඳුණු නිලධාරයන් තමන් අධ්‍යාපනය ලැබූ භාෂා මාධ්‍යයෙන් හෝ රාජ්‍ය භාෂාවකින් හෝ ප්‍රශ්න පත්‍ර දෙකට පිළිතුරු සැපයිය යුතුවේ.

06. නිලධාරයන්ට තම කැමැත්ත පරිදි එක් එක් විෂය සඳහා වෙන වෙනම වාරවලදී විභාගයට පෙනී සිටිය හැකිවේ. එතෙකුදු වුවත් සාමාර්ථය සඳහා එක් එක් විෂයට නියමිත මුළු ලකුණු වලින් අවම වගයෙන් සියයට හතලිහක් (40%) ලබාගත යුතුවේ.

07. විභාගය සඳහා විෂය නිරදේශය :

ප්‍රශ්න පත්‍රයේ නම	විෂය නිරදේශය
01. සාමාන්‍ය පරිපාලනය	<ul style="list-style-type: none"> <li>ආයතන සංග්‍රහයේ I කාණ්ඩයේ II, III, IV, VII, VIII,XII, XIII, XIV, XXIV, XXVII, XXXII පරිවිශේෂ ආයතන සංග්‍රහයේ II කාණ්ඩයේ, XLVII</li> <li>1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ I, II, III,V කොටස්</li> <li>255 වන අධිකාරිය වන නගර සභා ආජාපනතේ I, II, VI, VII, කොටස්</li> <li>252 වන අධිකාරිය වන මහා නගර සභා ආජාපනතේ I, II, III , IV, IX, XII කොටස්</li> </ul>
02. පළාත් මූල්‍ය රිති	මධ්‍යම පළාත් මූල්‍ය රිති I පරිවිශේෂය- මු.රි. 1 සිට 10 දක්වා, II පරිවිශේෂය- මු.රි. 51 සිට 62 දක්වා, III පරිවිශේෂය මු.රි. 72 සිට 89 දක්වා

ගරු ආණ්ඩුකාරතුමා විසින් |

..... 2019 - 10 - 16 .....

දින |

අනුමත කුරු තුළු.

ආණ්ඩුකාර ලේකම්

01. විභාගයේ නම

: මධ්‍යම පළාත් සභාවේ පළාත් පාලන ආයතනයන්හි පෙර පාසල් පාලිකාවන් සඳහා වන තෙවන කාර්යක්ෂමතා කඩුම් පරීක්ෂණය

02. විභාගය පිළිබඳ විස්තර

: මෙම විභාගය ප්‍රශ්න පත්‍ර 02 කින් සමන්විත වේ.

ප්‍රශ්න පත්‍රය	කාලය	මුළු ලකුණු	සමත් ලකුණු
01. සාමාන්‍ය පරිපාලනය	පැය 02	100	40%
02. පළාත් මූල්‍ය රිති	පැය 11/2	100	40%

03. විභාගය පවත්වනු ලබන බලධාරයා

: මධ්‍යම පළාතේ පළාත් පාලන කොමසාරිස් විසින් හෝ පළාත් පාලන කොමසාරිස් විසින් බලය පවත්වනු ලබයි. රාජ්‍ය ආයතනයක් විසින් පවත්වනු ලබයි.

04. විභාගය වසරකට දෙවරක් පවත්වනු ලැබේ.

05. අදාළ සේවයට ඇතුළත්වීම සඳහා වූ විභාගයට පෙනී සිටි භාජා මාධ්‍යයෙන් හෝ රාජ්‍ය භාජාවකින් නිලධාරීන් විසින් ප්‍රශ්න පත්‍ර දෙකකට පිළිතුරු සැපයිය යුතුවේ. තරහ විභාගයක් නොමැතිව සේවයට බැඳුණු නිලධාරීන් තමන් අධ්‍යාපනය ලැබූ භාජා මාධ්‍යයෙන් හෝ රාජ්‍ය භාජාවකින් හෝ ප්‍රශ්න පත්‍ර දෙකට පිළිතුරු සැපයිය යුතුවේ.

06. නිලධාරීන්ට තම කැමැත්ත පරිදි එක් එක් විෂය සඳහා වෙන වෙනම වාරවලදී විභාගයට පෙනී සිටිය හැකිවේ. එනෙකුද වූවත් සාමාර්ථය සඳහා එක් එක් විෂයට නියමිත මුළු ලකුණු වලින් අවම වශයෙන් සියයට හතලිහක් (40%) ලබාගත යුතුවේ.

07. විභාගය සඳහා විෂය නිර්දේශය :

ප්‍රශ්න පත්‍රයේ නම	විෂය නිර්දේශය
01. සාමාන්‍ය පරිපාලනය	<ul style="list-style-type: none"> <li>ආයතන සංග්‍රහයේ I කාණ්ඩයේ II, III, IV, V, VII, VIII, XII, XIII, XIV, XV, XXIII, XXIV, XXV, XXVII, XXVIII, XXXII පරිවෙශ්ද ආයතන සංග්‍රහයේ II කාණ්ඩයේ XLVII, XLVIII</li> <li>1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ I, II, III, V කොටස සහ ,122 හා 126 වගන්ති</li> <li>255 වන අධිකාරිය වන නගර සභා ආභාපනතේ I, II, VI, VII, කොටස්</li> <li>252 වන අධිකාරිය වන මහා නගර සභා ආභාපනතේ I, II, III , IV, IX, XII,XIII කොටස්</li> </ul>
02. පළාත් මූල්‍ය රිති	මධ්‍යම පළාත් මූල්‍ය රිති I පරිවෙශ්දය- මු.රී. 1 සිට 10 දක්වා, II පරිවෙශ්දය - මු.රී. 51 සිට 62 දක්වා, III පරිවෙශ්දය - මු.රී. 72 සිට 89 දක්වා , IV පරිවෙශ්දය - මු.රී. 175 සිට 189දක්වා, V පරිවෙශ්දය - මු.රී. 196 සිට 197දක්වා, VI පරිවෙශ්දය - මු.රී. 215 සිට 283 දක්වා

ගරු ආණ්ඩුකාරණමා විසින්  
2019-10-16

අනුමත කරන ලදී.  
ආණ්ඩුකාරු මෙම පිටපත

අනුමත පෙර පාසල් පාලිකා තනතුරු  
පළාත් පාලන දෙපාර්තමේන්තුව (මධ්‍යම පළාත)

අනුමත අංකය	පළාත් පාලන ආයතනය	තනතුරු නාමය	අනුමත තනතුරු සංඛ්‍යාව
1	මහනුවර මහ නගර සභාව	පෙර පාසල් පාලිකා	38
2	නාවලපිටිය නගර සභාව	පෙර පාසල් පාලිකා	2
3	තුමිපනේ ප්‍රාදේශීය සභාව	පෙර පාසල් පාලිකා	2
4	භාරිස්පත්තුව ප්‍රාදේශීය සභාව	පෙර පාසල් පාලිකා	2
5	පූජාපිටිය ප්‍රාදේශීය සභාව	පෙර පාසල් පාලිකා	4
6	පානදුම්බර ප්‍රාදේශීය සභාව	පෙර පාසල් පාලිකා	2
7	පන්විල ප්‍රාදේශීය සභාව	පෙර පාසල් පාලිකා	1
8	ලංඩුම්බර ප්‍රාදේශීය සභාව	පෙර පාසල් පාලිකා	1
9	මැදදුම්බර ප්‍රාදේශීය සභාව	පෙර පාසල් පාලිකා	1
10	පාතහේවාහැට ප්‍රාදේශීය සභාව	පෙර පාසල් පාලිකා	6
11	පස්බාගේ කෝරලේ ප්‍රාදේශීය සභාව	පෙර පාසල් පාලිකා	1
12	කුණ්ඩිසාලේ ප්‍රාදේශීය සභාව	පෙර පාසල් පාලිකා	3
13	මාතලේ මහ නගර සභාව	පෙර පාසල් පාලිකා	3
14	දැමුල්ල මහ නගර සභාව	පෙර පාසල් පාලිකා	1
15	පල්ලේපාල ප්‍රාදේශීය සභාව	පෙර පාසල් පාලිකා	2
16	අඩින්ගහ කෝරලේ ප්‍රාදේශීය සභාව	පෙර පාසල් පාලිකා	2
17	ගල්වෙල ප්‍රාදේශීය සභාව	පෙර පාසල් පාලිකා	3
18	ලග්ගල පලේලේම ප්‍රාදේශීය සභාව	පෙර පාසල් පාලිකා	1
19	විල්ගමුව ප්‍රාදේශීය සභාව	පෙර පාසල් පාලිකා	1
20	යටවත්ත ප්‍රාදේශීය සභාව	පෙර පාසල් පාලිකා	2
21	රත්තොට ප්‍රාදේශීය සභාව	පෙර පාසල් පාලිකා	1
22	නුවරඑළිය මහ නගර සභාව	පෙර පාසල් පාලිකා	2
23	තලවකැලේ ලිදුල නගර සභාව	පෙර පාසල් පාලිකා	2
24	කොත්මලේ ප්‍රාදේශීය සභාව	පෙර පාසල් පාලිකා	2
25	අභිගමුව ප්‍රාදේශීය සභාව	පෙර පාසල් පාලිකා	1
26	හගුරන්කෙන ප්‍රාදේශීය සභාව	පෙර පාසල් පාලිකා	1
27	මස්කෙලීය ප්‍රාදේශීය සභාව	පෙර පාසල් පාලිකා	1
28	ආගරපතන ප්‍රාදේශීය සභාව	පෙර පාසල් පාලිකා	1
29	නොරුවුඩ් ප්‍රාදේශීය සභාව	පෙර පාසල් පාලිකා	1

මුළු අනුමත තනතුරු සංඛ්‍යාව

ගරු ආච්‍යුතාරුණා විසින්

2019-10-16 දින


අනුමතකරන ලදී.

අනුමතකරන ලදී.

අනුමතකරන ලදී.

මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ පළාත් පාලන ආයතනවල පෙර පාසල් පාලිකා සේවා ව්‍යවස්ථා සංග්‍රහය අනුව  
පෙර පාසල් පාලිකා II / I ගෞණීයට සාමාන්‍ය කාර්ය සාධනය යටතේ උසස් කිරීමේ අයදුම්පත්‍රය

1. පත්වීමේ ලිපියේ දැක්වෙන පරිදි නිලධාරීණියගේ සම්පූර්ණ නම :- ..... මයා/ මිය/ මෙනවිය
2. නම වෙනස් කර ඇත්තාම සංශෝධන නම :- .....  
.....
3. සේවා ස්ථානය  
පළාත් පාලන ආයතනය :- .....
4. උපන් දිනය :- ..... 4.1. වයස :- අවුරුදු ..... මාස ..... දින .....
5. ස්ථීර පදිංචි ලිපිනය :- .....  
.....
6. පෙර පාසල් පාලිකා තනතුරට මුළුන් පත්වූ දිනය :- .....  
පත්වීමේ ලිපියේ අංකය හා දිනය :- .....
7. ඔබ සේවයේ ස්ථීර කර තිබේද? :- ඔවුන් / නැත  
ස්ථීර කිරීමේ ලිපියේ අංකය හා දිනය .....  
.....
8. දැනට සිටින ගෞණීය :- III / II
  - I. III ගෞණීයට පත්වූ දිනය සහ එදිනට සේවා කාලය :- .....
  - II. II ගෞණීයට පත්වූ දිනය සහ එදිනට සේවා කාලය :- .....
9. 2014.12.15 දින සිට ක්‍රියාත්මක වූ සේවා ව්‍යවස්ථාව යටතේ ඔබ මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ පෙර  
පාසල් පාලිකා සේවයට අන්තර්ග්‍රහණය වී සිටියේද? ඔවුන් / නැත
  - 9.1. අන්තර්ග්‍රහණය වී සිටියේ නම් අන්තර්ග්‍රහණ ලිපියේ අංකය හා දිනය :-

යරු ආණ්ඩුකාරණාක්ෂිපින් ..... දිනය :- .....  
 2019 - 10 - 16 ..... දින  
 අනුමත කරනු ලදී.  
  
 ආණ්ඩුකාර මල්කම්

10. උසස් කිරීම සඳහා ඉල්ලනු ලබන පන්තිය :-

II ගේණිය / I ගේණිය

පෙර පාසල් පාලිකා තනතුරෙහි වර්තමාන ගේණියට අදාළ කාර්යක්ෂමතා කඩුම් විභාගය සමත් වේද?  
ඡව / නැත ( සමත් කිරීමේ ලිපියේ සහතික පිටපතක් අමුණන්න )

11. .... සහාවේ පෙර පාසල් පාලිකා .....  
(ගේණිය) වශයෙන් සේවය කරන .....  
(සම්පූර්ණ නම) වන මා විසින් ඉහතින් සඳහන් කර ඇති සියලුම තොරතුරු සත්‍ය හා නිවැරදි බවත් .....  
..... මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාරවරයා අනුමත කරන ලද මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ පෙර  
පාසල් පාලිකා සේවා ව්‍යවස්ථාවේ 11.1.1/ 11.2.1 වගන්තිය (අදාළ තොවන වගන්ති කපා හරින්න )  
ප්‍රකාරව II ගේණියට / I ගේණියට (අදාළ තොවන පන්ති කපා හරින්න ) උසස්වීමට සුදුසුකම් ලබන  
බවත් ප්‍රකාශ කරමි.

දිනය :- .....

නිලධාරියාගේ අත්සන

12. ආයතන ප්‍රධානීයාගේ සහතිකය

..... සහාවේ ..... ගේණියේ පෙර පාසල් පාලිකා  
තනතුරක් දරණ ..... මිය/මෙනවිය II / I /  
ග්‍රේණියට උසස්වීම සඳහා ඉදිරිපත් කර ඇති අයදුම්පත්‍රයේ 1 සිට 10 දක්වා වූ තොරතුරු ඇයගේ  
පොද්ගලික ලිපිගොනුව අනුව නිවැරදි බව සහතික කරමි. මෙම නිලධාරීණිය සම්බන්ධයෙන් පහත  
සඳහන් තොරතුරු ඉදිරිපත් කරමි.

I. සේවා කාලය තුළ ලබා ගෙන ඇති අඛවැවුප්/ වැවුප් රහිත නිවාඩු විස්තර :-

.....  
.....

II. උසස්වීම ඉල්ලනු ලබන දිනට නිලධාරීණියාගේ පෙර පාසල් පාලිකාවක වශයෙන් සේවය කළ  
සම්පූර්ණ සේවා කාලය :- .....

III. ..... ගේණියට උසස් කරන ලෙස ඉල්ලනු ලබන දිනට III/ II/ I ගේණියේ සේවය කර ඇති  
සම්පූර්ණ සේවා කාලය :- .....

IV. උසස් කිරීමට පූර්වාසන්න වසර 10 ක සේවා කාලය තුළ සියලුම වැවුප් වර්ධක උපයාගෙන සතුවූදායක  
සක්‍රීය සේවා කාලයක් තිබේද යන වග :- .....

V. දෙවන රාජ්‍ය හාජා ප්‍රවීනතාවය ලබා ගැනීම :- .....

VI. පූර්වාසන්න වසර 10 ක කාර්ය සාධනය ( කාර්ය සාධන ඇගයීම කෙතුවෙන් ප්‍රතික්‍රියා යෙදීමෙන්  
කොටුව තුළ “√” යොදන්න )

2019-10-16 ..... දින

අනුමත තරුන, රුදී

ආච්‍රිත ලේකම්

වර්ෂය	කාර්ය සාධන මට්ටම				වෙනත්
	ඉතා හොඳි	හොඳි	සතුවුදායකයි	අසතුවුදායකයි	

VII. නිලධාරීන්ට විරැද්ධව විනය ක්‍රියාමාර්ග ගෙන තිබේද? / ආරම්භ කිරීමට අදහස් කර තිබේද?  
(තිබෙනම් විස්තර සඳහන් කරන්න)

.....  
.....

VIII. ආයතන ප්‍රධානීයාගේ නිරදේශය :-

..... දින සිට මෙම නිලධාරීන් මධ්‍යම පළාත් පෙර පාසල් පාලිකා තනතුරේ II / I ගෞරීන්ට උසස් කිරීම නිරදේශ කරමි / නොකරමි.

දිනය :- .....

ආයතන ප්‍රධානීයාගේ අත්සන :-

නම :- .....

තනතුර :- .....

නිල මූදාව :- .....

IX. දෙපාර්තමේන්තු ප්‍රධානීයාගේ අනුමැතිය:-

..... දින සිට මෙම නිලධාරීන් මධ්‍යම පළාත් පෙර පාසල් පාලිකා තනතුරේ II / I ගෞරීන්ට උසස් කිරීම නිරදේශ කරමි/ නොකරමි.

දිනය :- .....

දෙපාර්තමේන්තු ප්‍රධානීයාගේ අත්සන :-




නම :- .....

තනතුර :- .....

නිල මූදාව :- .....

ගරු ආණ්ඩුකාරනුමා විසින්  
2019-10-16  
අනුමත තුරන් ලදී.  
දින  
ආණ්ඩුකාර ලේකම්

මධ්‍යම පලාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිරදේශය :- නිරදේශ කරමු

- |     |                                |  |
|-----|--------------------------------|--|
| 01. | චි.චි.චි.දුනුවිල මහතා          | (සභාපති) .....<br>    |
| 02. | චි.චි.චි.මි.චි.චි.විරකෝන් මහතා | (සාමාජික) .....<br>   |
| 03. | චි.චි.චි.වයස් මහතා             | (සාමාජික) .....<br>  |
| 04. | චි.චි.චි.ආර්.චි.තෙන්නකෝන් මහතා | (සාමාජික) .....<br> |
| 05. | චි.චි.චි.පියුමසිරි මහතා        | (සාමාජික) .....<br> |
| 06. | චි.තෙන්නකෝන් මහතා              | (සාමාජික) .....<br> |
| 07. | චි.රාජසූන්දරම් මහතා            | (සාමාජික) .....<br> |

දිනය ..... 2019.09.30

ආණ්ඩුකාර ලේකම්,

2019/2019 ..... දිනැති කොමිෂන් සභා වාර්තාවේ අංක ..... 191224 ..... යටතේ  
කොමිෂන් සභාව විසින් නිරදේශ කරන ලද මධ්‍යම පලාත් පාලන ආයතනයන්හි පෙර  
පාසල් පාලිකා තනතුර සඳහා වන බලවා ගැනීමේ හා උසස් කිරීමේ පරිපාලිය ගරු ආණ්ඩුකාරතුමාගේ  
අනුමැතිය සඳහා කාරුණිකව ඉදිරිපත් කරමි.

2019.10.04

දිනය .....

  
ලේකම්  
රාජ්‍ය සේවා කොමිෂන් සභාව  
මධ්‍යම පලාත

අනුමත කරම් / නොකරම්

ඡුරුත් තිරිනි තේහේනකෝන්  
ආණ්ඩුකාරලර  
මධ්‍යම පලාත.  
2019-10-16

නිල මුදාව

ගරු ආණ්ඩුකාරතුමාගේ අනුමැතිය : අනුමත කරම් / නොකරම්